



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය



විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය

ජපානයේ රැකියා අවස්ථා සඳහා කාර්මික සේවාස්ථ අභ්‍යාසලාභීන් යොමු කිරීමේ වැඩසටහනට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහන

විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ IM Japan ආයතනය (International Manpower Development Organization) සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ජපානයේ රැකියා අවස්ථා සඳහා කාර්මික සේවාස්ථ අභ්‍යාසලාභීන් යොමු කිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇති අතර මේ සඳහා කිසිදු අයකිරීමක් නොමැත.

ඒ අනුව ප්‍රධාන වශයෙන් සාක්ෂු සේවය (කාන්තා) රැකියා කාණ්ඩය සඳහා රැකියා අවස්ථා පවතින අතර ඉදිරියේදී පිරිමි පාර්ශ්වය සඳහාද එම රැකියා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබා ගැනීමට කාර්යාංශය බලාපොරොත්තු වේ. ඒ සඳහා ප්‍රධාන වශයෙන් පහත සුදුසුකම් සපුරාලීම අනිවාර්යය වේ.

- ජපන් භාෂා ප්‍රවීණතාව JLPT 4 හෝ NAT 4 සමත් වීම හෝ ඊට ඉහල සුදුසුකම්.
- ශරීරයේ Tattoo නොතිබිය යුතුය.
- අයදුම් කිරීමේදී වයස අවු. 18 – 30 අතර විය යුතුය.
- අපොස උ/පෙළ විභාගය සඳහා පෙනී සිටි අය විය යුතුය.
- අවම උස : කාන්තා - උස 150cm සහ පිරිමි 160cm හෝ ඊට වැඩි විය යුතුය.

ඉදිරියේදී කාර්යාංශය වෙත ලැබීමට නියමිත පිරිමි සාක්ෂු සේවයේ රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ සහ එම රැකියා සඳහා ලියාපදිංචි කරවාගැනීමේ වැඩසටහනක් පහත පරිදි කාර්යාංශ අලෙවිකරණ හා බඳවාගැනීම් (සාමාන්‍ය) අංශය මගින් සංවිධානය කර ඇති අතර ඔබ දැනට ජපන්භාෂාව ප්‍රවීණතාව N5 හෝ ඊට ඉහල සුදුසුකම් සපුරා ඇති අයෙකු නම් ඒ සඳහා සහභාගී වීමට ඔබටත් අවස්ථාව ඇති අතර සහභාගී වීමට අපේක්ෂා කරන්නේ නම් 2018.08.06 දින පෙ.ව 11.30ට පෙර දුරකතන අංක 011 2791814 හෝ 011 4388294 වෙත ඔබගේ සහභාගීත්වය තහවුරු කර ලියාපදිංචි වන ලෙස මෙයින් දන්වා සිටිමු.

වැඩසටහන පැවැත්වෙන දිනය	වේලාව	වැඩසටහන පැවැත්වෙන ස්ථානය
2018.08.07	පෙ.ව. 10.00	ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලය ශ්‍රවණාගාරය ලිපිනය : අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල

වැඩි විස්තර සඳහා,
කලමණාකරු - අලෙවිකරණ හා බඳවාගැනීම් (සාමාන්‍ය) අංශය
දු.අංක - 011 2791814, 011 4388294, 011 4388295